

**වර්තමාන සමාජ සහයෝගිතාව උදෙසා බුදුධහමේ උපයෝගිතාව  
කුඩාවැවේ සෝමානන්ද නිමි<sup>1</sup>**

### **හැඳින්වීම**

පුද්ගලයන්ගේ එකතුවක් සමාජයකි. එය විවිධ සිතුම් පැතුම්වලින් අදහස්වලින් යුත්ත වූ ජනතාවගෙන් යුත්ත වුවකි. ද්වේශය, වෛරය, කොට්ඨය, රෝගාව, ආත්මාරුපකාමිත්වය, පලිගැනීම ආද ඉහදායි තොවන සිතිවිල්වලින් ආකල්පයන්ගෙන් එය යුත්තය. එහෙයින්ම වර්තමාන සමාජයෙහි බොහෝසේයින් අරගල, කලකේලාහල, ගැටුම් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙයි. සමාජ සහ්වනය, සාමය කඩවීමේ ප්‍රතිඵලයක් වගයෙන් වත්මන් සමාජය විවිධ ගැටුලකාරී තත්ත්වයන් හමුවැවි පිඩාවට පත් වී ඇත.

මෙම සමාජ ගැටුල විසඳා සමාජ සහ්වනය උදෙසා කිසියම් ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව දිනෙන් දින සමාජයට දැනෙන බවක් පෙනීයයි. ක්‍රි.පූ. හයවැනි සියවසේ දී හාරතයේ පහළ වූ ගොතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය වර්තමාන සමාජය තුළ පවතින ආගමික, දේශපාලනීක, සංස්කෘතික මතගැටුම් මෙන්ම ජාතිජේද, කුලජේද, වර්ග සේද ආදී දී සඳහා අදාළ කරගැනීමට හැකි බව පෙන්වා දිය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය සමාජයේ පවතින ගැටුමකාරී ස්වභාවයන් වළකා පුද්ගලයාගේ අභ්‍යන්තර යෙහි සාමකාමී මානසික වාතාවරණයක් ඇතිකර මුළු සමාජයේම සහයෝගිත්වය මෙන්ම යහමගට ගෙනයැම උදෙසාය.

### **ක්‍රමවේදය**

මෙම පර්යේෂණයේ ක්‍රමවේදය වන්නේ සාහිත්‍යය මූලාශ්‍ර පරිභිලනයයි. එහිදී ප්‍රාථමික හා ද්විතියික මූලාශ්‍ර වේ. ඒ අනුව තුළිටක සාහිත්‍ය ප්‍රධාන මූලාශ්‍ර පාර්ශ්වය වේ. අංගුත්තරනිකාය, මල්ක්‍රීමනිකාය, සංයුත්තනිකාය ආදියෙහි අන්තර්ගත අභ්‍යන්තර පුද්ගලයන්ත්, පුජ්ච්ඡන්ත්, ජට්ජුනුය ආදිය විමසීමට ලක්කෙරේ.

### **සාකච්ඡාව**

බුදුන් වහන්සේ සැම අවස්ථාවේදීම සමාජය කෙරෙහි අසිමිත කරුණාවක් දක්වා තිබේ. උන්වහන්සේ සමාජය සමග ගැටුමකට ලක්නොවී ක්‍රියාකාට ඇත.

<sup>1</sup> ආදුතික කළීකාවාරය, සමාජය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා හික්මු විශ්වවිද්‍යාලය, somananda.kuda@gmail.com

සමාජය ජනත්වීතයෙහි උපදින විවිධාකාර ගැටුම්වලට අවශ්‍ය විසඳුම් උන්වහන්සේ ලබාදුන් අයුරු අතිශයෝක්තියක් නොවන බව කිව යුතුයි.

මූද්‍යෙකාලයේ පවා සමාජයේ විවිධ අවස්ථාවන්හි යුද්ධ, කළකේෂාහල හා ගැටුම් ඇති වී තිබුණ ද වර්තමානයේ දී ඒ පසුබීම ඉතාමත් වේගයෙන් වර්ධනය වෙයි. මිනිසාගේ ජනත්වීතය උදෙසා විශාල බලපෑමක් එල්ලකොට ඇති විද්‍යාව හා තාක්ෂණය තුළින් යුදුම සහගත ලෙසින් ජ්වන තත්ත්වය උසස් වුවද ඉස්මතු වී ඇති ඇතැම් ගෝලීය ප්‍රස්න අපමණයි.

මූදුදහම තුළින් මෙකි ගැටුපු නිරාකරණයට මග සැලසීමක් තිබෙනවා පමණක් නොව, මූදුන් වහන්සේ මිනිසුන් අතර ජ්වත්වෙමින් සමාජය යුත්තමුදින කිරීම උදෙසා ජ්වත්තාදරුගයෙන් කැප කළ උන්වහන්සේගේ ජ්වතීතය උපයෝගි කරගත හැකිය.

නොයෙකුත් ආගම දරුණනවාද පැවති යුගයක මූදුදහම සමාජය ජනතාවට සම්පූ වූ අතර ඔවුන්ගේ ගැටුම් නිරාකරණය කොට සාමකාමී, නිදහස්, නිවහල් වින්තනයෙන් යුත්ත වූ ජ්වතීතයක් ගත කිරීම උදෙසා මග කියා දුනි. ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සමාජ හිතකාමී, මූදුදහම වර්තමාන ගැටුපු විසඳීමට, අවම කරගැනීමට වඩාත් භෞදින් උපයෝගි කරගත යුතු වෙයි.

### සහයෝගීත්වය උදෙසා මූදුදහමේ අර්ථකථනය

මූදුදහමේ ගැටුම්වලින් තොර සමාජ යහපැවැත්මෙන් යුත්ත, සහ්වනයෙන් පිරි සමාජයක් උදෙසා යොදාගත හැකි ධරුණු අතිවිශාලය. වතුරාරය සත්‍යයෙන් අවධාරණය කෙරෙන්නේ ද මෙකි කාරණයමයි. එහි එන දුක්ඛ යන්නෙන් පුද්ගලයා නිරතුරුවම මුහුණ දෙන සමාජය ජ්වතීතයේ ගැටුපු ද සාකච්ඡා කළ හැකිය. ඒ සඳහා බලපානු ලබන හේතුව වන තාශ්ණාව සම්පූර්ණයෙන්ම තැකිකිරීමට හැකිවන්නේ නිර්වාණයෙනි (ත්‍යෙහික්බයෝ නිරෝධා නිබ්ඩාණ). එහිදී අනුගමනය කළයුතු මාර්ගය වන්නේ ආරය අෂ්ට්‍රාංගික මාර්ගයයි. එකි වටිනා ඉගැන්වීම සමාජ යහපැවැත්මෙන් සහ්වනය උදෙසාත් යොදාගත හැකිය.

සංයුත්තනිකායේ ජට්ජුතුයේ ඇතුළතත්, පිටතත් ගැටුපු සහගත හෙයින් සමස්ත මනුෂ්‍යාම අවුලෙන් අවුලට පත්වී ඇති හෙයින් එම ගැටුපු විසඳීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ගය මූදුන් වහන්සේ පෙන්වාදෙයි. ඒ අනුව පැහැදිලි, නිරවුල්, තුවණක් ඇතිව තාශ්ණාව ආදි බැඳීම දැඩි විරයයෙන් ලිභා දැමීමට හැකි බවත් ප්‍රයාව උපදාවාගෙන ඕිලයෙහි පිහිටා තැන්පත් බවට පත් වී මෙකි අවුල් සහගත බවත් මිදීම උදෙසා උන්සාහ ගන්නා බව පෙන්වාදෙයි.

සියලුම ගැටුම්වලට මාරගය සලසන සාධක පිළිබඳව මනෝචිද්‍යාත්මක පැහැදිලි කිරීමක් මැදුම් සහියේ මධුපිණේකසුනුයේ සඳහන් වෙයි. බුදුදහමේ කියැවෙන්නේ සමාජ ගැටුම් ඇතිවීමට ඉනුදිය ක්‍රියාකාරීත්වය හේතුවන බවයි. ඉනුදියන් ක්‍රිඩ් මිනිසා ලබන අත්දැකීම් වැරදි අයුරින් ග්‍රහණය කරගැනීමේ ප්‍රතිථිලයක් වශයෙන් විවිධ ගැටුම් ඇතිවීමට හේතුවන බව එම සූතුයේදී මතාව පෙන්වාදෙයි.

පුද්ගලයා ජ්‍වත්වන ලෝකය දුක මත පිහිටා ඇතිබව ධර්මය අනුව පෙනීයයි (දුක්බේ ලෝකා පතිචිත්තෙ). දුක්බ ආර්ය සත්‍යයෙන් විශ්‍රාන්ති කෙරෙන්නේන්ත් මෙයයි. ව්‍යවහාරික ලෝකයේ මිනිසා මූහුණදෙන කරදර, කම්කමෝල, කළහ, ගැටීම්, විපත, වේදනාව, කණ්ගාටුව ආදිය මෙන්ම අපරිපූරණතාව, අනිතතාව, අසාරතාව ආදි ගැඹුරු අර්ථයන් විශ්‍රාන්ති කෙරෙයි.

දෙවන ආර්ය සත්‍යය ක්‍රිඩ් මිනිසා විශ්‍රාන්ති කෙරෙන්නේ දුකට හේතුවයි. ඒ අනුව තාෂ්ණාව හෙවත් ආශාව මිනිසා මානසිකවත් ගාරිරිකවත් දුකට පත්කරවන බව පෙන්වාදිය හැකිය. එසේම තාෂ්ණාව පදනම් කරගෙන තොයෙකුත් පාඨී ධර්මයන් හරහා සමාජගත අරගලයක් දක්වා වර්ධනය වන ආකාරයයි.

දිසනිකායේ මහානිධානසූතුයේ දී පැහැදිලි කරගත හැක්කේ වින්දනය (Sensation) හේතු කරගෙන ඇති වන තාෂ්ණාව (Lust, Desire, Human Passion or attachment) පදනම් කොටගෙන තොයෙකුත් පාඨී ධර්මයන් හරහා සමාජගත අරගලයක් දක්වා වර්ධනය වන ආකාරයයි.

මෙම හැර කළහවිවාදසූතුය ආදි සූතුවල දී සමාජයෙහි කළහා, විවාද, ගැටුම් ආදිය ඇතිවීමෙහිලා බලපාන හේතු සාධක දාරුගතිකව විශ්‍රාන්ති වෙයි. සමාජ විශ්‍රානුයේ දී ප්‍රිය - අප්‍රිය, සතුරු - මිතුරු ආදි ලෙස වර්ගිකරණයකට හාජත වන බව පෙනීයයි. සැම බාහිර ගැටුමක් කෙරෙහිම මනෝචිද්‍යාත්මක සම්භවයක් ඇතිබව බුදුදහමේ අවධාරිතයි. වස්තුයක් උපමා කරගෙන දේහිත මැදුම් සහියේ වත්තුපම සූතුයේ පුද්ගලයා බාහිර ගැටුමකට පෙළුඩිවිය හැකි විත්තාභ්‍යන්තර ගැටුම් දහසයක් පිළිබඳව පෙන්වා දෙයි. කවද, සමාජයේ ගැටුම් ඇතිවීමට පදනම් වන කරුණු හයක් පිළිබඳව යථාර්ථවාදීවත් මනෝචිද්‍යාත්මකවත් දික්සහියේ උදුම්බරිකසූතුයේ සඳහන් වෙයි.

මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් නවතාලීම උදෙසා විගසින් ක්‍රියාමාර්ග ගෙන සමාජයේ දෙදරායාම නවතාගත යුතුය. වසල, පරාහව සූතුයන්හි දැක්වෙන්නේ ජනසමාජයේ සම්ගිය සමාජාත්‍ය නැතිවීම සමාජයේ පිරිහිමට හේතුවන බවයි.

## සමාජ ගැටුම් විසඳීම සඳහා බුදුධහමේ උපයෝගිතාව

සමාජ ගැටුම්වලින් තොර වූ සාමකාලී පරිසරයක් මෙන්ම සහළේවනයෙන් ජීවත්වීමෙන් මෙලොව පරලොව උභයාරථ සිද්ධියම සලසාගැනීම උදෙසා බුදුධහමෙන් මතා ඉගෙන්වීම් රාජියක්ම ලබාදෙයි. සමාජ අරුබුද සහිත ලොකිකත්වය ජයගැනීමට හොඳම ආදර්ශ මාර්ගය 'නිරවාණ' මාර්ගයේ යෙදීමයි. 'නිරවාණ' යන්න 'නිබාති' යන ක්‍රියාපදයෙන් බිඳුණක් වන අතර එය සාමය (peace), නිසලබව, ගාන්තබව, නොකැළමුණුකම (trangulation), රාග, ද්වේශ, මෝහ ආදි කෙලෙස් ගිනි නිවීම ආදි අර්ථ ගෙනහරුපානු ලැබේ. විමුක්තිය නොලැබුව ද ඒ මගහි ගමන් කරන මිනිසාට බුදුධහමේ ගෙනහරුපාන සදාවාර ජීවත මාර්ගයන් කිහිපයම අපුරකින් හෝ ආධ්‍යාත්මික හෝ බාහිර ගැටුවලින් තොරව සාමකාලී සමාජයේ ජීවත්වීමට ඉඩ සලසාදෙයි. මෙය සත්ත්ව ලෝකය, වෘෂ්මලතාදී සේෂ්චුයන් කෙරෙහි පවා විහිදී ගිය පාපුල වූවති.

බුද්‍යන් වහනසේ මෙන්ම සිය ග්‍රාවක පිරිස ද සමාජයේ ඒකීයාවය මෙන් ම සාම්‍රිය ඇතිකිරීම උදෙසා ක්‍රියාකළ අතර සාම්‍රිය පිණිස හේතුවන දැ දිසනිකායේ වක්කවත්තිසිහනාද සූත්‍රයේ දී පෙන්වාදෙයි. එහි එන කරණ භූතන සමාජ ගැටුම් නිරාකරණය කරගැනීම උදෙසා බෙහෙවින් උපයෝගී කරගත හැකිය.

සමාජ ගැටුම් වැළකීමට බොද්ධ අධ්‍යාපන ක්‍රමයන් උපයෝගී කරගත හැකිය. නිවැරදි දැකීම, නිවැරදි දැනීම මෙන්ම නිවැරදි සංඡනනය තොමැති වූ විට මිනිස් සිත අදුරු පටලයක එල්ල සිටියි. මිනිස් සිතේ ජනිත වන සක්කායදිවිධිය ආධ්‍යාත්මික, හෝතික, පාරිසරික, සාමාජික, සංස්කාතික මෙන්ම දේශපාලනික ආදි සියලු අරුබුද, ප්‍රශ්න, සියලුම ගැටුවලට මූල සාධකය වෙයි. මෙහි තරකානුකුල විශ්‍රායක් මූල පරියාය සූත්‍රයේ සඳහන් වෙයි.

වර්තමාන සමාජයේ මිනිසා අතර අනෙකානා සම්ගියටත් සහළේවනයටත් එරෙහි සාධක වශයෙන් මමායනයන් ස්වකීය ජාතිය, වංශය, වර්ගය උසස්කොට සැලකීමත් හේතුකොටගෙන බොහෝ සමාජ ගැටුම් පැහැනැගී තිබේ. වාසේටිය, අස්සලායන සූත්‍රයන්හි දී කුලවාදයේ සම්භවය, ව්‍යාප්තිය මෙන්ම එහි අනිෂ්ට විපාකයන් ඉතාමත් මැනවින් විවරණයට ලක්වී තිබේ. මෙම ගැටු නිරාකරණයට බොද්ධ ධර්මානුකුල අධ්‍යාපනය, වින්තනය වර්තමාන සමාජයට ඉතාමත් අවශ්‍ය දෙයකි.

දස සක්විතිවත් අනුගමනය කිරීමෙන් රාජ්‍යයක් සමාද්ධීමත් වන බව වක්කවත්තිසිහනාද සූත්‍රයේ දී පෙන්වාදෙයි. ආර්ථික අවපානය සමාජ ගැටු රාජියක් ඇතිවීමට හේතුවන හේසින් රටක අර්ථික සමාද්ධිය ඇතිකිරීමෙහිලා පිළිපැදිය යුතු අයුරු කුට්දන්ත වැනි බොද්ධ ඉගෙන්වීම්වල දැක්වෙයි.

බුදුධහම් කිසි අපුරකින් යුද්ධ කිරීම අනුමත නොකරයි. සමාජයේ එකිනෙකා අතර වන සහළේවනය, සූත්‍රයිලිත්වය කෙරෙහි බාධා වන සාමය, සමගි සම්පත්ත හාවය දුරස්වන මෙන්ම අධ්‍යාත්මික ගැටුම්වලට එරෙහි වීමට අනුබල ලැබෙන දෑමක්

බුදුධහම් ඇතුළත්ය. මේ පිළිබඳව සංයුත්තනිකායේ සක්ක සංයුත්තයේ එන තොරතුරුවලින් මනාව පැහැදිලි වේ.

තවද සමාජ ගැටුම් බෙහෙවින් අවම කිරීමට යොදාගත හැකි සමාජ සාමය ඇතිකිරීම උදෙසා වඩාත් යහපත් ඉගැන්වීමක් සාමගාමසුතුයේ දැක්වේයි. එහි දැක්වෙන ඉගැන්වීම් අනෙක්තා සුහදන්වය, ප්‍රියබව හා ගෞරවය වර්ධනය කෙරෙන වාදවිචාරවලින් තොර, සමඟ සම්පත්ත වූ එකමුතු සමාජයක් ගොඩනගාලීම උදෙසා පිටිවහලක් කරගැනීමට වඩාත් ඉවහල් වේයි.

මේ හැර ගැටුම් විරහිත සමාජයක සාම්‍රුද්‍ය වර්ධනය කිරීම උදෙසා බුදුධහම් ඉගැන්වෙන සතර බුන්මට්හරණ, සිගාලෝවාද, ව්‍යුෂ්සපජ්ඡ සුතුවලින් ඉගැන්වෙන ජ්වන ද්රුගනය සංයුත්තනිකායේ වේශ්‍යද්වාර සුතුයේ දැක්වෙන බුදුධහම් ප්‍රධාන ඉගැන්වීමක් වන පන්සිල් ආදි බොඳ්ද ඉගැන්වීම් උපයෝගී කරගත හැකිය.

### සමාලෝචනය

බොඳ්ද ඉගැන්වීම් සැම අයුරකින්ම, සැම අංශයක යහපැවැත්ම උදෙසා ඉවහල් වන්නකි. එහෙයින් බුදුන් වහන්සේ දේශනා කළ ඉගැන්වීම් වර්තමාන සමාජ ගැටුම්, අර්බුදයන් නිරාකරණය කර ගැනීමෙහි ලා යොදාගැනීමට හැකි පරිභුරණ ඉගැන්වීම්වලින් යුක්තයැයි පැහැදිලිය. සාමයේ සහ සහජ්වනයේ ප්‍රකටත්වය උදෙසා බුදුධහම් ලැබෙන පිටුවහල සුළුප්‍රා නොවේ.

**ප්‍රමුඛ පද :** සමාජ සහයෝගීත්වය, සහජ්වනය, බුදුධහම්, බොඳ්ද අධ්‍යාපන

### ආග්‍රිත ගුන්ථ

ලුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලා, තොළඹ: ත්‍රිපිටක මූල්‍යාලය.

ප්‍රේමසිරි, පී. ඩී. ඩී. "ආධ්‍යාත්ම සාමය හා බාහිර සාමය." සාරගලවීසි. සංස්. එස්. විමල හිමි, පාල බොඳ්ද අධ්‍යාපන සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පේරාදෙණිය. බාලසුරිය, ඒ. එස්. (1999). "ගැටුම් සමර්කරණ ක්‍රියාවලිය" අනිස්. ගැටුම් නිරාකරණ හා සාම කේත්යා, තුළේගොඩ.

විශේෂණීය වන්දීම, එම්. එම්. මොරටුවගම. (1985). ආදී බොඳ්ද වින්නනය, තොළඹ: එස්. ගොඩගේ සහ සමාගම.

Premasiri, P.D. (2003). "Peace within and peace without: a Buddhist view." ලිඛිත සිරිඛම්ම ස්වාමීන්දු උපනාර ගාස්ත්‍රීය සංග්‍රහ මහනුවර: කැන්ඩ් ඔග්‍රස්වී ප්‍රිත්වරස්.